



කාර්යසාධන වාර්තාව

2017

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව

හො: 330

යුනිට් පෙදෙස

කොළඹ 02.

දුරකතන : 011- 2421211

ෆැක්ස් : 011- 2434291

පෙරවදන

සභල් ආරක්ෂිත තොග පවත්වාගෙන යාම දෙපාර්තමේන්තු මෙහෙවර ප්‍රකාශනය අනුව ප්‍රමුඛ කාර්යයවේ. එම තොග පවත්වාගෙනයාමේ කාර්යය වඩාත් ඵලදායීව ඉටුකරලීම සඳහා දැනට දෙපාර්තමේන්තුව සතුව පවත්නා ගබඩාවන්ගෙන් ගබඩා 05 ක් ඊට ගැලපෙන අයුරින් විද්‍යාත්මක වායු සංසරණ ක්‍රමවේදයන් සහිතව නවීකරණය කිරීම පිණිස ලද අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ඊට අවශ්‍ය ප්‍රතිපාදන 2017 වර්ෂයේ ලබාදීමට මහා භාණ්ඩාගාරය විසින් කටයුතු කර තිබිණි. එම ප්‍රතිපාදන භාවිතා කරමින් වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරයේ අංක 07,08 සහ අංක 01,10,13 ගබඩා නවීකරණය කිරීම වර්ෂය තුළදී ක්‍රියාත්මක කරන ලද අතර ලද ප්‍රතිපාදන වලට සමානුපාතික වන පරිද්දෙන් යාන්ත්‍රික වායු සංසරණ ගබඩා 02 ක්ද, එක් ස්වභාවික වායු සංසරණ ගබඩාවක අත්‍යාවශ්‍යව පැවති ප්‍රතිසංස්කරණ කටයුතුද, යාන්ත්‍රික වායු සංසරණ කටයුතු 2018 වසරේදී සිදුකිරීමට අපේක්ෂිත ගබඩා 02 ක සාමාන්‍ය (සිවිල්) නවීකරණ කටයුතු ද සම්පූර්ණයෙන් නිම කරන ලදී. ඒ අනුව මෙ.ටො. 22500 ක ධාරිතාවක් ගබඩා ගත කළ හැකි ගබඩා 05 නවීකරණය කිරීමට හැකිවීම වසරේ කාර්ය සාධනයට එක්වූ කැපී පෙනෙන ප්‍රගතිදායක කාර්යයක් විය.

2016 වසරේ ඇතිවූ ගංවතුර හා නායයාම් හේතුවෙන් ආපදා සහගත තත්වයන්ට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් ඉන්දුනීසියානු රජයෙන් හා පකිස්ථාන රජයෙන් එවනු ලැබූ සභල් මෙ.ටො. 10000 ක තොග ගබඩා කිරීම සඳහාත්, 2016/2017 මහ කන්නයේ වගාබිම් පාළුවී යාම මත ඇතිවූ වී නිෂ්පාදනය අවම වීම හේතුවෙන් දේශීය සභල් වෙළෙඳපොළහි පැවති සැපයුම් උනතාවය හේතු කොටගෙන ඇතිවෙමින් පැවති මිල ඉහල යාම පාලනය කරලීම සඳහාත් සභල් ආනයනය කිරීමට රජය විසින් තීරණය කරන ලදී. ඒ අනුව සතොස ආයතනය විසින් ආනයනය කරන ලද සභල් ගබඩා කිරීම පිණිස එම ආයතනයට අවශ්‍ය ගබඩා පහසුකම් සලසා දීමට දෙපාර්තමේන්තුවට සිදුවූ අතර ඒ සඳහා වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරයෙන් මෙ.ටො. 26500 ක සම්පූර්ණ ධාරිතාවක් සහිත නවීකරණය කළ ගබඩා 5 ක් හා සාමාන්‍ය ගබඩා 01 ක්ද, ඔරුගොඩවත්ත මධ්‍යම ධාන්‍යාගාරයෙන් මෙ.ටො.12500



ක සම්පූර්ණ ධාරිතාවක් සහිත සාමාන්‍ය ගබඩා 03 ක්ද ලබාදෙන ලද අතර 2017.12.31 දින වන විට එම ආයතනය විසින් වෙයන්ගොඩ දිසා ධාන්‍යාගාරයේ ගබඩා 2 ක මෙ.ටො.8378 ක ප්‍රමාණයක් ගබඩා ගත කොට තිබූ අතර ගබඩා ගත කිරීම් අඛණ්ඩව පවත්වාගෙන යන ලදී. එමඟින් ජාතික මෙහෙවරට දායකත්වය ලබාදීමට හැකිවීම ද ඊට සමගාමීව ආරක්ෂිත තොග පවත්වාගෙනයාමේ අරමුණ සාක්ෂාත් වීමද වසර තුළ සපුරා ගත් ඉලක්ක අතරට එක්විය.

මෙම කටයුතු හමුවේ රජයේ ආයතන හා විවිධ ව්‍යාපාරික ආයතන වෙත කුලියට ලබාදී තිබූ ඔරුගොඩවත්ත මධ්‍යම ධාන්‍යාගාරයේ ගබඩාවන් අතරින් ගබඩා 05 ක් එම ආයතන වෙතින් මුදවා ගෙන දෙපාර්තමේන්තු පාලනය යටතේ ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා යෙදවීමට හැකිවූ අතර එමඟින් නැවත එම සංකීර්ණය තුළ දෙපාර්තමේන්තු පාලනය ස්ථාපිත කිරීමට හැකිවීම ද වසරේ කැපී පෙනෙන මං සලකුණක් විය.

දෙපාර්තමේන්තුවට අයත් ගබඩා කුලියට දීම හා දෙපාර්තමේන්තුවට අයත් ධාන්‍යගම නිවාස රජයේ එම ප්‍රදේශයේ රාජකාරියෙහි නියුතු රජයේ සේවකයන් වෙත අවම කුලියක් යටතේ ලබාදීම මඟින් රු.5,734,943.27 වාර්ෂික ආදායමක් රජයේ ආදායමට බැර කිරීමට හැකිවූ අතර හිඟ කුලී මුදල් අයකර ගැනීම සඳහා ප්‍රමුඛතාවක් ලබාදෙමින් කටයුතු කිරීම එම ප්‍රගතිය අත්පත් කර ගැනීමට හේතුකාරණා විය.

ධාන්‍යගම නිවාස සංකීර්ණයේ කුලී පදනම මත ලබාදී ඇති නිවාස අතරින් එවායෙහි නිවැසියන් විසින් අතුරු බදු ලෙස ලබාදී තිබූ නිවාස හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලද අතර එවැනි නිවාසයන්හි පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහාත් හිඟ කුලී අයකර ගැනීම සඳහාත් නීති ප්‍රකාරව කටයුතු කිරීමට ප්‍රමුඛතාවක් ලබාදෙන ලද අතර එම ගැටළු වලින් වැඩි කොටසක් නිරාකරණය කර ගැනීමට හැකිවීමද වසර තුළ ලබාගත් ප්‍රගතියට දායක වී ඇත.

මෙම සියලු ඉලක්කයන් සපුරා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් හා අනුමැතියන් ලබාදීම සඳහා කටයුතු කරනු ලැබූ රේඛීය අමාත්‍ය ගරු රිෂාඩ් බදියුදීන් මැතිතුමා හා අමාත්‍යාංශ ලේකම් වින්තක එස්.ලොකුහෙට්ටි මැතිතුමාද, අමාත්‍යාංශ නිලධාරීන් හා කාර්ය මණ්ඩලද මහත් කැපවීමකින් හා උනන්දුවකින් කටයුතු කරන ලද දෙපාර්තමේන්තුවේ ගණකාධිකාරීවරුන් ඇතුලු සියලු කාර්ය මණ්ඩලද සිහිපත් කිරීම සඳහා මෙම පෙරවදන පාදක කොට ගන්නා අතර එම සියලු පාර්ශවයන් වෙත හෘදයාංගම ස්තූතිය පුද කිරීමත් ඉදිරි වසර තුළ නව මංපෙත් ඔස්සේ දෙපාර්තමේන්තු මෙහෙවර දියත් කිරීමට අවකාශ සැලසේවා යන්නත් මාගේ අභිලාශය වනු ඇත.



ජේ.ක්‍රිෂ්ණමුර්ති

ආහාර කොමසාරිස්

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව

2018 මාර්තු මස 30 වන දින



පටුන

1. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තු දැක්ම මෙහෙවර	06
2. ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යයන්	07
3. සංවිධාන ව්‍යුහය	08
4. පාලන ව්‍යුහය හා කාර්යය මණ්ඩලය	09-11
5. විගණන හා විනය පාලන කටයුතු	12
6. නීතිමය කටයුතු	13-14
7. දෙපාර්තමේන්තු සතු ගබඩා සහ නිවාස	15-25
8. ගිණුම් ක්‍රියාකාරකම් පිළිබඳ සමාලෝචනය	26-27
9. වත්කම් හා දේපල	28
10. ආදායම් සහ අයවීම්	29
11. මූල්‍ය වාර්තා	30-32
12. ක්‍රියාකාරීත්වය හා ප්‍රගතිය	33



(01) ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තු දැක්ම මෙහෙවර

දැක්ම

“ආරක්ෂිතව, අඛණ්ඩව, පෝෂාදායී ධාන්‍යමය ආහාර සෑම නිවසකටම”

මෙහෙවර

“ධාන්‍යමය ආහාර ද්‍රව්‍යයන්හි වෙළඳපොළ සුලභතාව, පාරිභෝගිකයාට ලගාවීමේ පහසුව සහ පාරිභෝගික මිලදී ගැනීමේ හැකියාව සුරක්ෂිත කිරීම උදෙසා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ පාර්ශව, දෙපාර්තමේන්තුව සතු වත්කම් සහ කාර්යක්ෂම වූත්, කැපවුත් සේවක සමුහයා සමඟ මනා ලෙස සම්බන්ධීකරණය මගින් ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දැක්ම සාක්ෂාත් කර ගැනීම”



(02) ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යයන්

1. දකුණු ආසියාතික කලාපීය රටවල සහයෝගිතා සංවිධානයේ (SAARC) කොළඹ ප්‍රඥප්තිය හා 16 වන සමුළු රැස්වීමට අනුව මෙ.ටො. 8000 ක විශේෂිත සහල් සංචිතයක් පවත්වාගෙන යාම.

දකුණු ආසියාතික කලාපීය රටවල හදිසි හා ආපදා සහිත අවස්ථාවලදී ප්‍රයෝජනයට ගත හැකිවන පරිදි මෙ.ටො.8000 ක සහල් සංචිතයක් ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යා යුතු බව එකී සංවිධානයේ 16 වන සමුළුවේ දී තීරණය කර ඇත.

2. 2008/8/27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව දිවයින පුරා පවතින ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩාවල මෙ.ටො.100,000 ක ආරක්ෂිත සහල් සංචිතයක් පවත්වාගෙන යාම.

2008/8/27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව අර්බුදකාරී අවස්ථාවන්හි දී ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙ.ටො. 100,000 ක සුරක්ෂිත සහල් සංචිතයක් පවත්වාගෙන යාමේ අරමුණින් යුතුව ආහාර දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකොට ඇත.

3. වෙළඳපොළ සහල් සුලභතාවය පිළිබඳ සහතික වීම.

වෙළඳපොළ සහල් හිඟයන් ඇතිවීම තුළින් ඇතිවිය හැකි මිල උච්චාවචනයන් කිරීම සඳහා අත්‍යාවශ්‍ය අවස්ථාවන් හිදී වෙළඳපොළට තොග මුදා හැරීමෙන් සහල් මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයා වෙත ලබා දීම.

4. ආයතනයේ සම්පත් මනා කළමනාකරණය සඳහා අදාළ පාර්ශවයන් (Stake holders) සමඟ මනා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම.


දෙපාර්තමේන්තුව සතු ගබඩාවන් සහ නිවාස මනා උපයෝගිතාවයකට ලක් කිරීම සඳහා අතිරික්ත ගබඩා හා නිවාස ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව පදනම්කොට කුලියට ලබා දීමෙන් රාජ්‍ය ආදායමට දායකත්වයක් දැක්වීම.

5. කෘෂි උවදුරුවලින් තොර ධාන්‍යමය ආහාර ගබඩා පරිසරයක් ඇති කිරීම.

ඉහළ ගුණත්වයෙන් යුතු ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා පළිබෝධ උවදුරෙන් තොර ගබඩාවන් පවත්වාගෙන යාම තුළින් පාරිභෝගිකයා වෙත ගුණත්වයෙන් ඉහළ ධාන්‍යමය ආහාර සැපයීම.



(03) සංවිධාන ව්‍යුහය



(04) පාලන ව්‍යුහය හා කාර්යය මණ්ඩලය

ආහාර කොමසාරිස් විසින් ක්‍රියාත්මක කළ පරිපාලන හා මෙහෙයුම් වැඩසටහන් ක්‍රියාකාරී අන්දමින් සිදුවෙමින් පැවතිණි.

2017 වසර සඳහා දෙපාර්තමේන්තුවේ සියලුම ගිණුම් කටයුතු ගණකාධිකාරී විසින්ම සිදුකරන ලදී.

ත්‍රිකුණාමලය නිවාස 366 කළමනාකරණය සඳහා ත්‍රිකුණාමලය ස්ථානභාර නිලධාරී කටයුතු කරන ලදී. වේයන්ගොඩ දිසා ධාන්‍යගාරයේ කළමනාකරණය සඳහා වේයන්ගොඩ ස්ථානභාර නිලධාරී කටයුතු කරන ලදී.

දෙපාර්තමේන්තුවේ නීති අංශය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමන්ගේ අනුමැතිය යටතේ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නීති උපදේශකගේ වැඩ බැලීම මත කටයුතු කරන ලදී.

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අනුමත තනතුරු 82 සඳහා I, II, III පංතිවලට අයත් නිලධාරී මහත්ම මහත්මීන් 24 දෙනෙකු ද විවිධ තනතුරු වලට අයත් අනුමත දෙපාර්තමේන්තුගත සේවක තනතුරු 83 සඳහා සේවකයෝ 50 දෙනෙකු ද ඇතුළුව මුළු අනුමත සේවක සංඛ්‍යාව වූ 227 සඳහා 2017.12.31 දිනට කාර්ය මණ්ඩලයේ 103 දෙනෙකු සේවයේ යෙදී ඇත.

2017.01.01 දිනට සේවයේ යෙදී සිටි මුළු සේවක සංඛ්‍යාවෙන් 5% වසර තුළදී විශ්‍රාම ගැනීම සිදු විය. 2017 වර්ෂයේදී ස්ථාන මාරු වී යන ලද සහකාර ආහාර කොමසාරිස් වෙනුවට නව නිලධාරීන්ගේ පැමිණීම ඇත.

2017 ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවක මණ්ඩලය

අනු අංකය	තනතුරු නාමය	අනුමත සංඛ්‍යාව	2017.12.31 දිනට සේවයේ නියුතු
01	ආහාර කොමසාරිස්	01	01
02	නියෝජ්‍ය ආහාර කොමසාරිස්/සහකාර ආහාර කොමසාරිස්	02	01
03	ගණකාධිකාරී	02	01 *
04	පරිපාලන නිලධාරී	01	- ***
05	භාෂා පරිවර්තක	01	-
06	තත්ත්ව පාලන නිලධාරී	01	01
07	ධාන්‍ය සමීක්ෂක	01	-
08	වැඩ පරීක්ෂක	02	01
09	තොරතුරු හා සන්නිවේදන නිලධාරී	01	01
10	රාජ්‍ය කළමනාකරණ සහකාර	82	24
11	සංවර්ධන නිලධාරී	22	11
12	වාණිජ ක්ෂේත්‍ර සේවය	08	08
13	රියදුරු	10	05
14	කාර්යාල සේවක සේවය	22	09
15	ධූමායනකරු	26	11
16	රිය සහකරු	02	09
17	වාණිජ ක්ෂේත්‍ර කම්කරු	01	01
18	මුරකරු	18	18
19	ගබඩා කම්කරු	24	01 **
	එකතුව	227	103

*වැඩ බැලීමේ පදනම මත පුරප්පාඩු වී ඇති ගණකාධිකාරී තනතුරේ එක් නිලධාරියෙකු රාජකාරියේ නිරත වේ.

**ගබඩා කම්කරු තනතුරු සඳහා ආදේශක පදනම මත එක් කම්කරුවෙකු බඳවාගෙන ඇත.

*** පුරප්පාඩු වී ඇති පරිපාලන නිලධාරී තනතුරේ රා.ක.ස II ශ්‍රේණියේ නිලධාරිනියක විසින් වැඩ බැලීමේ පදනම මත රාජකාරී ඉටු කරනු ලැබේ.



1. විශ්‍රාම ගැන්වීම්

	තනතුර	සංඛ්‍යාව
01	රාජ්‍ය කළමනාකරණ සහකාර	02
02	රියදුරු	01
03	කාර්යාල කාර්ය සහායක	01
04	ධූමායනකරු	01
05	මුරකරු	02

2. ස්ථානමාරු වී යාම්

	තනතුර	සංඛ්‍යාව
01	සහකාර ආහාර කොමසාරිස්	01
02	සංවර්ධන නිලධාරී	02
03	රාජ්‍ය කළමනාකරණ සහකාර	04
04	කාර්යාල කාර්ය සහායක	01

3. ස්ථානමාරු වී පැමිණීම්

	තනතුර	සංඛ්‍යාව
01	සහකාර ආහාර කොමසාරිස්	01
02	රියදුරු	01

4. දෙපාර්තමේන්තු සේවයෙන් මුදාහැරීම්

	තනතුර	සංඛ්‍යාව
01	රියදුරු (අනියම්)	01



(05) විගණන හා විනය පාලන කටයුතු

▪ විගණනය

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන කාර්යය මණ්ඩලයෙන් සමන්විත රජයේ විගණන අංශයක් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇත. එමඟින් අවශ්‍ය අවස්ථාවන්හි දී කරනු ලබන විගණනයන්ට අමතරව අවසන් ගිණුම් විගණන කටයුතු ද සිදු කෙරේ.

දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන කටයුතු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන අංශය මඟින් මෙහෙයවනු ලබනු ඇතර විගණකාධිපතිවරයා විසින් හා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි රජයේ විගණන අංශය වෙතින් එවනු ලබන විගණන විමසුම් සඳහා වන පිළිතුරු අමාත්‍යාංශය වෙත පිටපත් සහිතව අදාළ පාර්ශවයන් වෙත සෘජුවම යැවීමට කටයුතු කර ඇත.

ඒ අනුව දෙපාර්තමේන්තුව වෙත 2017 දෙසැම්බර් 31 වන දින වන විට විගණන විමසුම් 31 ක් ලැබී ඇති අතර 29 ක් සඳහා පිළිතුරු ලබා දී ඇත. ඉතිරි විගණන විමසුම් 2 සඳහා 2018 වර්ෂයේදී පිළිතුරු ලබා දී ඇත. එමෙන්ම අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් විගණන හා කළමනාකරණ කමිටුව ක්‍රියාත්මක වන අතරම 2017 වර්ෂයේ පැවැත්වූ කමිටු 4 සඳහාම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එයට සහභාගි වී ඇත.

▪ පාලන කටයුතු

- නිලධාරීන් බඳවා ගැනීමේ කටයුතු
- උසස් කිරීමේ කටයුතු
- පුහුණු කිරීමේ කටයුතු

2017 වර්ෂයේ දී නිලධාරීන්ට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා ඇත.



(06) නීතිමය කටයුතු

2017 වසර අවසානය වන විට ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් යෙදී සිටි නීතිමය කටයුතු සම්බන්ධ තොරතුරු පහත පරිදි වේ.

අංකය	ස්වභාවය	ක්‍රියාත්මක වෙමින් පවතින නඩු සංඛ්‍යාව
01	අධිභාර අයකර ගැනීම	01
02	ණය ශේෂ අයකර ගැනීම (අත්තිකාරම් 'බී')	01
03	හිඟ ගබඩා කුලී අයකර ගැනීම	08
04	ධාන්‍යගම නිවාස සංකීර්ණයේ නිවාස සන්තකය ආපසු ලබාගැනීම	32
05	අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවන නඩු	05

- ධාන්‍යගම නිවාස සංකීර්ණයේ නිවාස සන්තකය ආපසු ලබාගැනීම සඳහා නඩු පවරා 2017 වර්ෂයේ නිවාස 05 ක සන්තකය ලබාගෙන ඇති අතර නඩු පැවරීමෙන් පසු නිවාස හිමියන් නැවත ගිවිසුම් ගත වී හෝ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති නිවාස සංඛ්‍යාව 11 කි. ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව 32 කි.
- අක්මිමන විවිධ සේවා සමුපකාර සමිතිය ගෙවිය යුතු අඟරු වෙක්පත් මුදල් රු.1,850,065.00 ක ප්‍රමාණය 2017 වර්ෂය තුළ සම්පූර්ණයෙන් ගෙවා නිම කර ඇත.
- අධිභාර අයකර ගැනීමේ නීතිමය කටයුතු යටතේ ඒ.ඩබ්.ගුණසේකර මහතාගෙන් අයවිය යුතු රු.847,349.43 ක මුදල අයකර ගැනීම සඳහා මහනුවර දිසා අධිකරණයේ ගොනුකර ඇති DMR/1046 නඩුව 2018.05.02 දින නැවත කැඳවීමට නියමිතය.



- අධිභාර අයකර ගැනීමේ නීතිමය කටයුතු යටතේ ඩබ්.එම්.සුමතිපාල මහතා වෙතින් අයවිය යුතු රු.6,384,486.19 ක මුදල අයකර අප වෙත එවන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා යවා ඇත.
- අධිභාර අයකර ගැනීමේ නීතිමය කටයුතු යටතේ විල්බට් බෝපගේ, එච්.එල්.එම්.මෙන්ඩිස්, එන්.ඊ.පණ්ඩිතරත්න හා ඕ.ජගත්චීර යන අයගේ අධිභාර මුදල් කපා හැරීමට ගණකාධිකාරී උපදෙස් ලැබුණු අතර ඒ බව පරිපාලන නිලධාරී (වැ.බ) වෙත දන්වා ඇත.
- එච්.ඒ.එස්. විමලසිරි මහතාගෙන් අයවිය යුතු ණය ශේෂ අයකර ගැනීම - මොහුගෙන් අයවිය යුතු රු.323,321.00 ක ණය මුදල රු. 3,000.00 බැගින් වාරික වශයෙන් ගෙවීමට ආහාර කොමසාරිස් සමඟ ඇති කරගත් එකඟතාවය පරිදි නොකඩවා මුදල් ගෙවීමට සිදුකරගෙන යනු ලබයි.
- ශාන්ත මල්වන මහතාගෙන් අයවිය යුතු රු. 109,496.00 ක ණය ශේෂ අයකර ගැනීමට අවශ්‍ය ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත.
- දෙපාර්තමේන්තුවේ ආපන ශාලාව වෙනුවෙන් ජී.ඒ.රංජිත් කුමාර යන අයගෙන් අයවිය යුතු රු.862,354.27 ක මුදල කැගල්ල පරගම්මන අංක 01,02.03 යන ගබඩාවන් වෙනුවෙන් විජිත සමූහ ව්‍යාපාරයෙන් අයවිය යුතු රු.541,017.60 ක මුදල සහ මල්කඩුවාල G1 ගබඩාවට අදාළව නිකවැරටිය ශ්‍රීන්වැලි ප්ලාන්ටේෂන් (පුද්) සමාගමෙන් අයවිය යුතු රු.2,298,029.98 ක මුදල අයකර ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව එම අයවළුන් වෙත එන්තරවාසි යොමුකර ඇත.



(07) දෙපාර්තමේන්තුව සතු ගබඩා සහ නිවාස

■ දෙපාර්තමේන්තුව සතු ගබඩා

ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩා දිස්ත්‍රික්ක 21 ක පිහිටා ඇති අතර සංඛ්‍යාත්මකව එය 121 කි. රාජ්‍ය දේපළ මනාව කළමනාකරණය කිරීමේ අදහසින් එම දේපළ පහත පරිදි කාර්යයන්හි යොදවා ඇත.

2017/12/31 දිනට ගබඩා පිළිබඳ විස්තර

	ගබඩා	සංඛ්‍යාව
1	රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත මාසික කුලී පදනම මත ලබා දී ඇති ගබඩා	40
2	කුලී රහිතව රාජ්‍ය අංශයේ ආයතන වෙත ලබා දී ඇති ගබඩා	40
3	ආහාර දෙපාර්තමේන්තුව භාවිතා කරන ගබඩා	20
4	ප්‍රාදේශීය ලේකම්/ දිස්ත්‍රික් ලේකම් භාරයේ පවතින ගබඩා	18
5	භාවිතයට නුසුදුසු ගබඩා	3
	එකතුව	121



2017.12.31 දිනට දෙපාර්තමේන්තුව භාරයේ, දැනට කුලී රහිතව හෝ කුලියට දී ඇති ගබඩා සම්බන්ධ වාර්තාව පහත දක්වා ඇත.

1. රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත මාසික කුලී පදනම මත ලබා දී ඇති ගබඩා

අනු අංකය	ගබඩාවේ නම	වර්ග අඩි ප්‍රමාණය	ධාරිතාව මෙ.ටො	ගබඩාව භාවිතා කරන ආයතනය	දිස්ත්‍රික්කය
01	ඔරුගොඩවත්ත - 01	24624	6000	බිස්නස් ආර්ක්	කොළඹ
02	ඔරුගොඩවත්ත - 05	19008	4500	හේලිස් ඇග්රිකල්චර්	කොළඹ
03	ඔරුගොඩවත්ත - 12	18183	4000	ශ්‍රී ලංකා රේගුව	කොළඹ
04	ඔරුගොඩවත්ත - 10	13436		රැන්ක් කන්ටේනර්ස් ටර්මිනල්ස් (පුද්.සමා)	කොළඹ
05	ඔරුගොඩවත්ත - 14	11448			
06	ඔරුගොඩවත්ත - 15	18206			
07	ඔරුගොඩවත්ත - 16				
08	කාර්යාල ගොඩනැගිල්ල				
09	වේයන්ගොඩ - 02	21750	4000	ඒබල්හෝල්ඩින්ග්ස් (පුද්.සමා)	ගම්පහ
10	වේයන්ගොඩ - 04	7552	900	බණ්ඩාර ඉන්ඩස්ට්‍රියල් සර්විස්	ගම්පහ
11	වේයන්ගොඩ - 11	33200	6200	දොන් මියෝන් ආයතනය	ගම්පහ
12	වේයන්ගොඩ - 17	6279	770	ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය	ගම්පහ
13	බලැක්පුල් -01	1514	280	නුවර එළිය කෘෂිකාර්මික සමුපකාර සමිතිය	නුවරඑළිය
14	බලැක්පුල් -02	1836	150		
15	බලැක්පුල් -02 ඉහළ මහළ	1824			
16	බලැක්පුල් -03	2335	435		
17	බදුල්ල - 02	6781	1500	විදුලිබල මණ්ඩලය	බදුල්ල
18	මල්කඩුවාව - 01	5227	2000	ෂෙයිඩ් මොහොමෙඩ් සමාගම	කුරුණෑගල
19	මල්කඩුවාව - 02	4827	2000		
20	ඕපනායක - 01	7730	1335	ලාල් ස්ටෝර්ස්	රත්නපුර
21	ඕපනායක - 02	5300	850	විදුලිබල මණ්ඩලය	රත්නපුර
22	කටුගොඩ - 01	20545	3825	ට්‍රයිකෝ මෙරිටයිම්	ගාල්ල
23	කටුගොඩ - 02	9532	1775		



අනු අංකය	ගබඩාවේ නම	වර්ග අඩි ප්‍රමාණය	ධාරිතාව මෙ.ටො	කුලියට දී ඇති ආයතනය	දිස්ත්‍රික්කය
24	වැලිගම ගබඩාව	8019	1300	පියසිරි සිටෝර්ස්	මාතර
25	සේනානායක - 01	2461	390	සී/ස ජනතා එකාබද්ධ ගොවි සමාගම	අනුරාධපුර
26	සේනානායක - 04	2185	325	සී/ස ජනතා එකාබද්ධ ගොවි සමාගම	අනුරාධපුර
27	කහවත්ත - 01	3180	590	සී/ස පන්තිලපත්තු වි.සේ.ස	රත්නපුර
28	කහවත්ත - 02	1881	150		
29	ඇහැළියගොඩ - 01	2337	435	සී/ස ඇහැළියගොඩ වි.සේ.ස	රත්නපුර
30	ඇහැළියගොඩ - 02	2373	435		
31	ඇහැළියගොඩ - 03	4806	900		
32	හපුතලේ - 01	1653	130	හපුතලේ වි.සේ.ස	බදුල්ල
33	හපුතලේ - 02	1806	120		
34	රත්නපුර ගබඩාව	9611	1800	සී/ස බඹරබොටුව මාරපන වි.සේ.ස සහ ලංකා සතොස ආයතනය	රත්නපුර
35	මාතලේ - 01	21448	3000	මොහොමඩ් අෂ්රොෆ් මයා	මාතලේ
36	කටුගස්තොට ගබඩාව	6490	1700	ට්‍රෙන්ඩ්ස් මාර්කටින්	මහනුවර
37	මඩකලපුව - 01	18000	6000	බ්‍රැන්ඩ්ස් ඇපරල් ආයතනය	මඩකලපුව
38	මඩකලපුව - 02	17600	6000		
39	මඩකලපුව - 03	17600	6000		
40	කහඳාව - නව	7090	1900	මියාම් ආයතනය	රත්නපුර
	මුළු එකතුව	369677	71695		



2. කුලී රහිතව රාජ්‍ය අංශයේ ආයතන වෙත ලබා දී ඇති ගබඩා

අනු අංකය	ගබඩාවේ නම	වර්ග අඩි ප්‍රමාණය	ධාරිතාව මෙ.ටො	කුලියට දී ඇති ආයතනය	දිස්ත්‍රික්කය
01	ඔරුගොඩවත්ත - 02	24624	6000	ආපදා තළමනාකරණ අමාත්‍යාංශය	කොළඹ
02	ඔරුගොඩවත්ත - 04	19008	5000	ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය	කොළඹ
03	ඔරුගොඩවත්ත - 07	20304	5000	ආපදා තළමනාකරණ අමාත්‍යාංශය	කොළඹ
04	රත්මලාන - 03	41200	7520	රතු කුරුස සමාජය	කොළඹ
05	රත්මලාන - 04	19032	2580	කම්කරු දෙපාර්තමේන්තුව	කොළඹ
06	රත්මලාන - 05	21008	2900	ලංකා සතොස	කොළඹ
07	රත්මලාන - 01	50350	8530	ආර්ථික මධ්‍යස්ථානය	කොළඹ
08	රත්මලාන - 02	41200	7520	ආර්ථික මධ්‍යස්ථානය	කොළඹ
09	වැල්ලවත්ත - 01	10266	2000	සෞඛ්‍ය	කොළඹ
10	වැල්ලවත්ත - 02	10915	2000	සෞඛ්‍ය	කොළඹ
11	වැල්ලවත්ත - 03	11100	2000	සෞඛ්‍ය	කොළඹ
12	වැල්ලවත්ත - 04	11100	2000	නාවික හමුදා	කොළඹ
13	ගැට්ටුවාන - 01	6336	2000	වී අලෙවි මණ්ඩලය /ලක් සතොස	කුරුණෑගල
14	හම්බන්තොට ගබඩාව	14023	4500	වී අලෙවි මණ්ඩලය	හම්බන්තොට
15	ශ්‍රාවස්තිපුර - 01	25520	3575	වී අලෙවි මණ්ඩලය	අනුරාධපුර
16	ශ්‍රාවස්තිපුර - 02	23930	3350	වී අලෙවි මණ්ඩලය	අනුරාධපුර
17	කැකිරාව - 01	7950	1275	වී අලෙවි මණ්ඩලය	අනුරාධපුර
18	කැකිරාව - 02	7150	1145	වී අලෙවි මණ්ඩලය	අනුරාධපුර
19	මහව - 01	4698	800	වී අලෙවි මණ්ඩලය	කුරුණෑගල
20	මහව -02	13118	1300	වී අලෙවි මණ්ඩලය	කුරුණෑගල
21	සේනානායක - 02	2461	396	දේශීය වෛද්‍ය අමාත්‍යාංශය	අනුරාධපුර
22	සේනානායක - 03	11017	2400	වී අලෙවි මණ්ඩලය	අනුරාධපුර
23	කඳුරුවෙල - 01	13419	2880	වී අලෙවි මණ්ඩලය	පොළොන්නරුව



අනු අංකය	ගබඩාවේ නම	වර්ග අඩි ප්‍රමාණය	ධාරිතාව මෙ.ටො	කුලියට දී ඇති ආයතනය	දිස්ත්‍රික්කය
24	කඳුරුවෙල - 02	20187	3200	වී අලෙවි මණ්ඩලය	පොළොන්නරුව
25	හිඟුරක්ගොඩ - 01	23550	4400	සතොස	පොළොන්නරුව
26	හිඟුරක්ගොඩ - 02	23550	4400		පොළොන්නරුව
27	මොණරාගල - 01	22480	3150	වී අලෙවි මණ්ඩලය	මොණරාගල
28	මොණරාගල - 02	7000	1250	සතොස	මොණරාගල
29	මඩකලපුව -04 (දුම්රියපළ අසල ගබඩාව)	13560	2800	සතොස/දිස්ත්‍රික් ලේකම් (මඩකලපුව)	මඩකලපුව
30	වව්නියාව - 01	3763	775	සතොස ආයතනය	වව්නියාව
31	මුරුත්තන්	9720	1500	ලෝක ආහාර වැඩසටහනට ලබා දී ඇත.	මන්නාරම
32	මන්නාරම	4356	450		මන්නාරම
33	අම්පාර - 01	11368	2125	වී අලෙවි මණ්ඩලය	අම්පාර
34	කහඳාව - 01	3517	1900	වී අලෙවි මණ්ඩලය	හම්බන්තොට
35	බුස්ස - 01	25559		ගුවන් හමුදාවට පවරා ඇත.	ගාල්ල
36	බුස්ස - 02	23721	3750	දිස්ත්‍රික් ලේකම්/ ලංකා සතොස	ගාල්ල
37	බුස්ස - 03	23721	3750	ලංකා සතොස	ගාල්ල
38	ගැට්ටුවාන - 03	5544	2000	ලංකා සතොස	කුරුණෑගල
39	ගැට්ටුවාන - 04	5544	2000	සතොස/ලංකා සතොස	කුරුණෑගල
40	ඔරුගොඩවත්ත - 08	16560	4000	ආපදා කළමනාකරණ අමාත්‍යාංශය	කොළඹ
	මුළු එකතුව	653429	118121		



3. ආහාර දෙපාර්තමේන්තුව භාවිතා කරන ගබඩා

අනු අංකය	ගබඩාවේ නම	වර්ග අඩි ප්‍රමාණය	ධාරිතාව මෙ.ටො	කුලියට දී ඇති ආයතනය	දිස්ත්‍රික්කය
01	වේයන්ගොඩ - 03	6142	1200	ආහාර දෙපාර්තමේන්තුව	ගම්පහ
02	වේයන්ගොඩ - 07	28860	5400	ආහාර දෙපාර්තමේන්තුව	ගම්පහ
03	වේයන්ගොඩ - 06	7568	1100	ආහාර දෙපාර්තමේන්තුව	ගම්පහ
04	ඔරුගොඩවත්ත - 06	20304	5000	ආහාර දෙපාර්තමේන්තුව	කොළඹ
05	ඔරුගොඩවත්ත - 03	20304	5000	ආහාර දෙපාර්තමේන්තුව	කොළඹ
06	වේයන්ගොඩ - 16	6370	1200	ආහාර දෙපාර්තමේන්තුව	ගම්පහ
07	වේයන්ගොඩ - 09	28860	5400	ආහාර දෙපාර්තමේන්තුව	ගම්පහ
08	බදුල්ල - 01	7245	1380	ආහාර දෙපාර්තමේන්තුව	බදුල්ල
09	අම්පාර - 02	11368	2125	ආහාර දෙපාර්තමේන්තුව	අම්පාර
10	වේයන්ගොඩ - 05	12373	1400	ආහාර දෙපාර්තමේන්තුව	ගම්පහ
11	වත්තේගම ගබඩාව	1000	5120	ආහාර දෙපාර්තමේන්තුව	
12	මල්කාඩුවාව GI ගබඩාව	10498	2000	ආහාර දෙපාර්තමේන්තුව	කුරුණෑගල
13	වේයන්ගොඩ - 08	28860	5400	ආහාර දෙපාර්තමේන්තුව	ගම්පහ
14	ඔරුගොඩවත්ත - 09	16560	4000	ආහාර දෙපාර්තමේන්තුව	කොළඹ
15	වේයන්ගොඩ - 10	28860	5400	ආහාර දෙපාර්තමේන්තුව	ගම්පහ
16	වේයන්ගොඩ - 01	29040	5900	ආහාර දෙපාර්තමේන්තුව	ගම්පහ
17	වේයන්ගොඩ - 12	33200	5560	ආර්ථික මධ්‍යස්ථානය	ගම්පහ
18	වේයන්ගොඩ - 13	24288	6800	ආර්ථික මධ්‍යස්ථානය	ගම්පහ
19	වේයන්ගොඩ - 14	5368	860	පවරා දී ඇත.	ගම්පහ
20	ගැට්ටුවාන - 02	5544	2000	පවරා දී ඇත.	කුරුණෑගල
	මුළු එකතුව	332612	72245		



4. ප්‍රාදේශීය ලේකම්/ දිස්ත්‍රික් ලේකම් භාරයේ පවතින ගබඩා


අනු අංකය	ගබඩාවේ නම	වර්ග අඩි ප්‍රමාණය	ධාරිතාව මෙ.ටො	කුලියට දී ඇති ආයතනය	දිස්ත්‍රික්කය
01	පුත්තලම - 01	5600	600	දිස්ත්‍රික් ලේකම් (පුත්තලම)	පුත්තලම
02	පුත්තලම - 02	9600	1000		
03-05	නාවක්කුලි (ගබඩා 03)	43200	7500	දිස්ත්‍රික් ලේකම් (යාපනය)	යාපනය
06	බුස්ස - 04	56784		භික්ෂුච්ච ප්‍රා.ලේ	ගාල්ල
07	බුස්ස - 05	55770			
08	මැද්දවත්ත - 02	10000	1870	දිස්ත්‍රික් ලේකම් (මාතර)	මාතර
09	චීරවිල - 01	4157	1100	භම්බන්තොට ප්‍රා.ලේ	භම්බන්තොට
10	චීරවිල - 02	4221	1700		
11	චීරවිල - 03	3517	1900		
12	කෑගල්ල - පරගම්මන 01	5500	1500	දිස්ත්‍රික් ලේකම් (කෑගල්ල)	කෑගල්ල
13	කෑගල්ල - පරගම්මන 02	5500	1500		
14	කෑගල්ල - පරගම්මන 03	3960			
15	කොශ්ගල ගබඩාව	5000	925	භබරාදුච්ච ප්‍රා.ලේ	ගාල්ල
16	නිකවැරටිය ගබඩාව	10496	4000	නිකවැරටිය ප්‍රා.ලේ	කුරුණෑගල
17	වව්නියාව - 02	4165	165	දි.ලේ. (වව්නියාව)	වව්නියාව
18	වව්නියාව - 03	684	160		
	මුළු එකතුව	228154	23920		

5. භාවිතයට නුසුදුසු ගබඩා

අනු අංකය	ගබඩාවේ නම	වර්ග අඩි ප්‍රමාණය	ධාරිතාව මෙ.ටො	දිස්ත්‍රික්කය
01	මැද්දවත්ත - 01	7264	965	මාතර
02	මැද්දවත්ත - 03	5755	900	මාතර
03	පල්ලේකැලේ	15484	1500	මහනුවර



ශ්‍රී ලංකාව තුළ ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩාවල ව්‍යාප්තිය



■ දෙපාර්තමේන්තුව සතු නිවාස

ආහාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නිවාස 366 ක් ත්‍රිකුණාමලයේ චීන වරායේ ධාන්‍යගම පිහිටා ඇති අතර එම නිවාස පහත සඳහන් පරිදි භාවිතයට ගනු ලැබේ.


2017/12/31 දිනට නිවාස පිළිබඳ විස්තර

	නිවාස	සංඛ්‍යාව
1	ආහාර දෙපාර්තමේන්තු කාර්යාලය	01
2	සංචාරක බංගලාව	01
3	අයදුම්කරුවන් වෙත ලබා දීමට නියමිත හා හිස්ව පවතින	12
4	අලුත්වැඩියා කිරීමට නියමිත	02
5	කුලියට ලබාදුන්	
	▪ ප්‍රීමා ආයතනයේ සේවකයින් සඳහා	182
	▪ පෞද්ගලික	01
	▪ රාජ්‍ය ආයතන නිලධාරීන් සඳහා	67
	▪ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය	56
	▪ අර්ධ රාජ්‍ය ආයතන සඳහා	44
	එකතුව	366




■ නිවාස ආදායම

වර්ෂය	ලැබිය යුතු ආදායම (රු)	ලැබූ ආදායම (රු)
2016	4,987,320.00	4,610,548.25
2017	5,846,234.00	5,734,943.27



▪ ගබඩා ආදායම

වර්ෂය	ලැබිය යුතු ආදායම (රු)	ලැබූ ආදායම (රු)
2016	83,907,168.00	92,155,249.99
2017	80,705,635.64	101,130,285.86



(08) ගිණුම් ක්‍රියාකාරකම් පිළිබඳ සමාලෝචනය

ආහාර සුරක්ෂිතතාවය පදනම් කරගත් රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම ප්‍රමුඛ කාර්යයන් සේ සලකා කටයුතු කරමින් දෙපාර්තමේන්තුවේ සංයුක්ත සැලැස්ම හා ක්‍රියාකාරී සැලැස්ම සකසා තිබුණි. එම ගමන් මග සාක්ෂාත් වන අන්දමින් ඊට 2017 වාර්ෂික ඇස්තමේන්තුව සකසන ලදී.

දෙපාර්තමේන්තුව විසින් සකසන ලද ඇස්තමේන්තුව මඟින් දක්වන ලද ඇතැම් වැය විෂයන් යටතේ ඉල්ලා සිටින ලද ප්‍රතිපාදන වාර්ෂික ඇස්තමේන්තුව මඟින් සලසා දී නොතිබුණි.

තවද ප්‍රතිපාදන ලබා දී තිබූ වැය විෂයන් සඳහා පාලනය කළ හැකි වියදම් පාලනය කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කරන ලදී. වර්ෂය ආරම්භයේදී සකසන ලද ප්‍රසම්පාදන සැලැස්ම හා ඊට අතිරේකව දෙපාර්තමේන්තු අවශ්‍යතාවයන් මු.රෙ.66 මාරු කිරීම් අනුව ඉටු කර ගත හැකි විය.

පුනරාවර්තන වියදම්

දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන අවම හා පාලනීය වියදම් ප්‍රතිපත්තිය 2017 වර්ෂයේදී ද ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වාර්ෂික ඇස්තමේන්තු මඟින් පුනරාවර්තන වියදම් යටතේ සලසා දෙන ලද ප්‍රතිපාදන ඉක්මවා නොයන පරිදි කටයුතු කිරීම පහසුවක් වූ අතර වියදම් පාලනය හේතුවෙන් ඇතැම් වැය විෂයන්ගේ ඇතිවූ ප්‍රතිපාදන අතිරික්තය මු.රෙ.66 ප්‍රකාරව නිසි අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය වැය විෂයන් කිහිපයක් වෙත මාරු කර ගන්නා ලදී.

ප්‍රතිපාදන සීමාවන් ඉක්මවා නොයෑමට වග බලා ගැනීමත්, අවශ්‍ය ප්‍රමාණයට ප්‍රතිපාදන ප්‍රතිශෝධනය කර ගැනීමට හැකිවීමත් මත ගිණුම්කරණ නීතිරීති හා උපදෙස් වලට අනුකූල නොවීමේ අවදානමෙන් මැත් වීමට දෙපාර්තමේන්තුවට හැකිවී ඇත.



මූලධන වියදම්

මූලධන වැය විෂයය මත වාර්ෂික ඇස්තමේන්තු මගින් සලසා දී තිබූ ප්‍රතිපාදන උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන ඇත.

ඇවර කිරීමේ ගිණුම්

දෙපාර්තමේන්තුව සතු ඇවර කිරීමේ ගිණුම් දෙක අතුරින් මුළුතැන්ගෙය හා බේකරි අත්තිකාරම් ගිණුමෙහි ගිණුම් පියවා දමා කටයුතු අවසන් කර ඇති අතර අනෙක් අත්තිකාරම් ගිණුම වූ ආහාර බෙදාහැරීමේ අත්තිකාරම් ගිණුමෙහි පවත්නා වත්කම් දැනට දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා යොදා ගෙන ඇති බැවින් ඒවා උපලබ්ධි කිරීමේ නොහැකියාව මත මෙම ගිණුම ඇවර කිරීමෙහි හැකියාව අවම වී ඇත. ණයගැති ශේෂ කපාහැරීම් අනුමැතිය ලැබෙන පරිදි සිදු කර අතර කාරක පාඩු කපාහැරීම් ද වාර්ෂික ප්‍රතිපාදන ලැබෙන පරිදි සිදු කර ඇත. එය පහතින් දැක්වේ.

වර්ෂය	ලැබූ ප්‍රතිපාදන	කපා හැරීම්
2015	123,180,000.00	119,617,611.96
2016	224,000,000.00	126,111,435.48
2017	456,520,000.00	400,015,563.25

රාජ්‍ය ප්‍රතිපත්තිය මත පවත්නා කාලීන අවශ්‍යතාවයන් මූලික කොටගෙන දෙපාර්තමේන්තුව වර්ෂය තුළ ගෙන ඇති ක්‍රියාමාර්ග ඉතා වැදගත් තත්වයක පවතී. එම කටයුත්ත ඉටුකිරීමෙහිලා උද්ගත වූ ප්‍රායෝගික තත්වයන් යටතේ උපරිම කැපවීමකින් හා විනිවිද භාවයෙන් යුතුව හා සියළු නීතිරීති වලට අනුකූලව කටයුතු කරමින් ගැටළුවකින් තොරව වර්ෂයට අදාළ ගිණුම් කටයුතු අවසන් කිරීමට හැකිවිය.



(09) වත්කම් හා දේපල

දෙපාර්තමේන්තුව තුළ පවත්නා වත්කම්, ආහාර බෙදාහැරීමේ අත්තිකාරම් ගිණුම යටතේ අත්පත් කරගෙන ඇති අතර වත්කම් වශයෙන් පවතිනු ලැබ ඇත. එම වත්කම් සියල්ල දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු සඳහා 2017.12.31 දින වන විටත් උපයෝගී කර ගනිමින් පැවතින.

ඒ අනුව 2017.12.31 දිනට වත්කම් විශ්ලේෂණය පහත පරිදි වේ.

	වත්කම්	පිරිවැය වටිනාකම 2017.12.31 දිනට රු.ගන.
ආහාර බෙදාහැරීමේ අත්තිකාරම් ගිණුම යටතේ පවත්නා වත්කම්		
I.	ගොඩනැගිලි සහ ඉදිකිරීම්	64,780,643.33
II.	වාහන	12,209,863.01
III.	යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ	5,583,704.83
IV.	ලී බඩු සහ කාර්යාලීය උපකරණ	8,428,903.40
	මුළු එකතුව	91,003,114.57



(10) ආදායම් සහ අය කිරීම්

▪ ආදායම්

2018.01.01 දිනට අයවිය යුතුව පැවති ණය ශේෂය		
I	ගබඩා කුලිය	රු. 54,330,341.40
II	නිවාස කුලිය	රු. 3,834,492.68
එකතුව		රු. 58,164,834.08

වර්ෂය තුළ අය කරගත් ආදායම		
I	ගබඩා කුලිය	රු. 101,130,285.86
II	නිවාස කුලිය	රු. 5,734,943.27
එකතුව		රු. 106,865,229.13

2017.12.31 දිනට අයවිය යුතුව පැවති හිඟ ණය ශේෂය		
I	ගබඩා කුලිය	රු. 54,330,341.40
II	නිවාස කුලිය	රු. 3,834,492.68
එකතුව		රු. 58,164,834.08

▪ අය කිරීම්

සමුපකාර ණය ශේෂයන් :

2017.01.01 දිනට සමුපකාර වෙනත් අයවිය යුතුව පැවති ණය ශේෂය	රු.171,861,366.14
වර්ෂය තුළ අය කරගත් වටිනාකම	රු.382,001.38
2017.12.31 දිනට අයවිය යුතුව පැවති හිඟ ණය ශේෂය	රු.171,479,364.76

තොග හිඟ අය කිරීම් (අධිභාර ණය ශේෂයන්) :

2017.01.01 දිනට අධිභාර අයවිය යුතු ණය ශේෂය	රු.49,416,569.92
2017 වර්ෂය තුළ පනවන ලද අධිභාර වටිනාකම	-
වර්ෂය තුළ අය කරගත් අධිභාර වටිනාකම	රු.993,807.90
2017.12.31 දිනට අයවිය යුතුව පැවති ණය ශේෂය	රු.48,422,762.02



(11) මූල්‍ය වාර්තා

ශීර්ෂ අංකය : 300
 අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව : ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
 වැඩසටහන් අංකය : 01
 ව්‍යාපෘතිය : 01

පුනරාවර්තන වියදම්

විස්තරය	2016 සත්‍ය වියදම් රු.ශත	2017 අනුමත ඇස්තමේන්තුව රු.ශත	2017 සංශෝධිත ඇස්තමේන්තුව රු.ශත	2017 සත්‍ය වියදම් රු.ශත	2017 ඉතිරිය රු.ශත
පුද්ගල වේතන	52,108,724	56,100,000	56,100,000	51,619,509	490,292
වෙනත්	242,168,849	476,745,000	476,525,000	477,811,826	916,372
එකතුව	294,277,573	532,845,000	532,625,000	529,431,335	1,406,664



මූලධන වියදම්

මූලධන වත්කම් පුනරුත්ථාපනය වැඩි දියුණු කිරීම

වැය විෂය	විස්තරය	2016 සත්‍ය වියදම රු.	2017 අනුමත ඇස්තමේන්තුව රු.	2017 සංශෝධිත ඇස්තමේන්තුව රු.	2017 සත්‍ය වියදම රු.	2017 ඉතිරිය රු.
2001	ගොඩනැගිලි හා ඉදිකිරීම්	46,950,873	162,500,000	200,500,000	176,904,303	23,595,697
2002	යන්ත්‍ර සූත්‍ර හා උපකරණ	-	225,000	225,000	24,000	201,000
2003	වාහන	712,050	500,000	500,000	489,245	10,755
2102	ලී බඩු හා කාර්යාලීය උපකරණ	938,725	400,000	400,000	2,003,964	16,036
2103	යන්ත්‍ර සහ යන්ත්‍රෝපකරණ	185,000	100,000	100,000	265,980	1,020
2401	පුහුණු කිරීම් හා හැකියා වර්ධනය	470,830	300,000	520,000	443,735	76,265
2502	ආහාර දෙපාර්තමේන්තු ගබඩා අලුත්වැඩියා	325,000	-	-	-	-
එකතුව		49,582,478	164,025,000	202,245,000	180,131,227	23,900,773



මූල්‍ය ප්‍රභවයන්

විස්තරය	2016 සත්‍ය වියදම රු.	2017 අනුමත ඇස්තමේන්තුව රු.	2017 සංශෝධිත ඇස්තමේන්තුව රු.	2017 සත්‍ය වියදම රු.	2017 ඉතිරිය රු.
ඒකාබද්ධ අරමුදල	119,860,051	696,870,000	734,870,000	253,042,562	25,307,437
අලාභ කපා හැරීම්	224,000,000	-	-	456,520,000	-



(12) ක්‍රියාකාරීත්වය හා ප්‍රගතිය

▪ ආදායම් ප්‍රවර්ධනය

1. දෙපාර්තමේන්තු සතු ගබඩා අතුරින් දෙපාර්තමේන්තු කටයුතු සඳහා භාවිතා නොකරන ලද ගබඩා බාහිර ආයතන වෙත කුලියට / බද්දට ලබාදීම හා දෙපාර්තමේන්තු සතු නිවාස කුලියට දීම ප්‍රධාන ආදායම් ප්‍රභවයන් වන අතර ඒ අතුරින් රැන්ක් කන්ට්‍රොලර් ටර්මිනල් පුද්ගලික සමාගමින් ලැබෙන ගබඩා කුලී ආදායම හා ධාන්‍යගම ප්‍රීමා නිවාස කුලී ආදායම ප්‍රධාන වේ.
2. ඒ අනුව රු. 101,130,285.86 ක ගබඩා ආදායමක් සහ රු. 5,734,943.27 ක නිවාස ආදායමක් රජයේ ආදායමට බැර කිරීමට හැකියාව ලැබී ඇති අතර, එමඟින් රාජ්‍ය ආදායම ප්‍රවර්ධනයට දායකත්වයක් ලබා දී ඇත.
3. දෙපාර්තමේන්තුව යටතේ දැනට ක්‍රියාත්මක වන ආහාර බෙදාහැරීමේ අත්තිකාරම් ගිණුමෙහි ආහාර මුද්දර යටතේ බෙදාහැරීම සඳහා සමුපකාර සමිති වෙත ලබාදුන් භාණ්ඩ වෙනුවෙන් අයවීමට පැවති මුදලින් රු 422,001.38 වටිනාකමක් අයකර ගැනීමට කටයුතු කර ඇත.
 - එම ගිණුම යටතේ අයවිය යුතුව පැවති තොග හිඟ අධිභාර ශේෂයෙන් රු991,807.90 අයකර ගැනීමට හැකි වී ඇත.
 - දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ මුළුතැන්ගෙය හා බේකරි අත්තිකාරම් ගිණුමෙහි වත්කම් හා වගකීම් පියවා දමා අවසන් කර ඇත.

